

(වැත්තැවේ හිමි - කොට්ඨාස අවධිය)

ගුත්තිල කාච්චය රවනා කරනු ලැබුවේ වැත්තැවේ හිමියන් විසිනි. උත් වහන්සේ වයඹ පලාතේ සත් කෝරලයේ පහළ දොලොස් පත්තුවේ වැත්තැව නම් ගමෙහි උපන්නෙකි. පසු 511කින් සමන්විත ගුත්තිල කාච්චය ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවකි. ගුත්තිල කාච්චය රවනා කරන ලෙස ආරාධනය කරනු ලැබුවේ සිරි පැරකුම්බා රජුට සේවය කළ අගමැතිවරයෙකු වූ සලාවත ජයපාල මැතිදුන් විසිනි.

ගුත්තිල කාච්චයට පාදක වූ කරා වස්තුව සැකෙවීන් මෙසේ ය. උදේශී පුරයට පැමිණී වෙළඳුන් අතින් ගුත්තිල ඇදුරුතුමාගේ කිරීතිය පිළිබඳව දන ගත් මූසිල නම් තරුණ ගාන්ධර්වයා බරණැසට පැමිණීයේ විණා ගිල්පය හැදිරීමටයි. තම ගුරුවරයා දන සිරි සියලු ගිල්පයෙහි කෙළ පැමිණී මූසිල, රාජ සහාවෙහි සේවයට ගියේ ගුත්තිල ඇදුරුතුමාගේ උද්විවෙනි. එහි දී තමා ගුරුවරයා හා සමාන යැයි සිතු මූසිල තෙමේ සමාන සේවයට සමාන වැටුපේ ඉල්ලා සිටියේ ය. ගෝලයා ගුරුවරයා තරම් ම දක්ෂ යැයි රජතුමා නොපිළිගත් හෙයින් රජුගේ නියෝගය පරිදි මූසිල තරුණයා තම ගුරුවරයා හා වායුකට සූදානම් විය. මේ අහියෝගය නිසා ගුරුවරයාගේ සිත කෙතරම් වේදනාවට පත් වී ද යත් ඒ හේතුවෙන් සක්දේවී රජුගේ පැඩුපුල් අස්න ද භුණු විය. සක්දේවී රජු මැදිහත් වීමෙන් තරග බිමේ දී ප්‍රතිවාදියා අපකිරීතියට පත් කිරීමට ගුත්තිල ගාන්ධර්වයාට හැකි විය. දෙවිලොවන් බට සුරගනන්ගේ රැගුම් බලන්නට බරණැස් තුවරුන්ට හැකි විය. සක් දෙවිදුගේ ඇරුයුමෙන් දෙවිලොව දී විණා වාදනයක් පවත්වන්නට ද ගුත්තිල ඇදුරුතුමාට සිදු විය. එහි දී දෙවාගනේ තමන් දෙවි ලොව උපත ලැබු සැරී ඇදුරිදුට හෙළි කරමින් කුසලානිසංස මහිමය කියා පැහැ.

වැත්තැවේ හිමි තම කාච්ච සංග්‍රහය නිර්මාණය කිරීමට හේතු වූ සිදුවීම පිළිබඳ ප්‍රකට ජනප්‍රවාදයක් වෙයි. වැත්තැවේ හාමුදුරුවෝ තොටගෙළුවේ ශ්‍රී රාජුල හිමියන්ගේ ගෝලයෙක් වූහ. කාච්චකරණයෙහි ලා වැත්තැවේ හිමියන් සතු ව පැවති හැකියාව දුටු රාජුල හිමි උන්වහන්සේ කෙරෙහි තමා තුළ පැවති අප්සාදය පළ කරන්නට උපායක් යෙදි ය. තම අතවැසියකු අමතා වැත්තැවේ හිමියන්ට දිනපතා පලා කොළ තුන් පංගුවක් බෙදන ලෙසට උපදෙස් දුන්නේ ය. තමාට 'පළ තොකියා පලා බෙදන' බව වටහා ගත් වැත්තැවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තමා අකෘතයුයෙකු නොවන බව ගුරුතුමාට ඇගැවීම සඳහා ගුත්තිල කරාව අත්‍යර්ථයෙන් ම උවිත බැවින් ඒ ඇසුරෙන් කාච්චයක් පබදින්නට උන්වහන්සේ සිතුන්.

සිය පින් සිරින්	සරු
දෙතිස් ලකුණෙන්	විසිතුරු
කෙලෙසුන් කෙරෙන්	දුරු
වදීම් මුත් උතුමන්	තිලෝගුරු

යනුවෙන් ලසු අකුරු දෙකක් හා ගුරු අකුරකින් යුතු 'වායු ගණයෙන්' කාච්‍යා ආරම්භ කළේ ද එහි අනිෂ්ට විපාක දැන දන ම බව ජනප්‍රවාදයේ එයි.

1.	ගුත්තිල ඇදුරු	සද
	විණා වයන ලෙස	ඉද
	පසෙක පනවන	ලද
	සුදුසු අස්නෙක ගොසින් උන්	සද

අන්වය\* : ගුත්තිල ඇදුරු සද ඉද විණා වයන ලෙස පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සද,

අර්ථය : ගුත්තිල ඇදුරුතුමා ඉද ගෙන විණා වයනු පිණීස පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් කළේහි,

විස්තර (1) පසෙක පනවන ලද : පැනවීම නම් නියම කිරීමයි. කාටත් පොදුවේ තොව මේ අසවාට ය, යන නියමය ඇති ව කෙනකුට සුදුසු පරිදි පිළියෙල කරන ලද අසුන පනවන ලද අසුන යි.

2.	තො දැන ම තමා	බල
	සබයට අවුත් තො	පැකිල
	වැද රද පද	කමල
	දෙසෙක මූසිලයා ද උන්	කල

අන්වය : පහසු ය.

අර්ථය : තමාගේ බලය දන්නේ නැති ව මූසිල ද පැකිලීමක් නැති ව සහාවට අවුත් රුපුගේ පා කමල වැද, පැත්තක උන් කළේහි,

විස්තර (1) මූසිල පැකිලීමක් නැති ව සහාවට ආවේ තමාගේ බල තොදත් නිසා ය. තම බලයේ පමණ දන්නේ නම් වාදයෙන් තමාට ජය ගත තොහැකි බව වටහා ගනී. එසේ වූ කල සිතේ දෙරෙයයක් ඇති තොවන හෙයින් පැකිලීමක් ඇති වේ.

\* අන්වය යනු අර්ථය ගැනීම සඳහා පද ගළපන පිළිවෙළයි.

**විස්තර (2) :** කමල යනු රතු නෙත්ම් ය. රජුගේ පාද රත් පැහැ බව සැලකීමෙන් පද කමල යයි කිහි.

3.	සිදු වේ මැ යි	වෙසසස
	මහ බෝසතුන්	අදහස
	ඉන් සුර පුරෙන්	බැස
	අවුත් බෝසත්හු දිනවන	ලෙස

**අන්වය :** වෙසසස මහ බෝසතුන් අදහස සිදු වේ මැ යි. ඉන් සුරපුරෙන් බැස බෝසත්හු දිනවන ලෙස අවුත්,

**ඇර්ථය :** විශේෂයෙන් මහ බෝසතුන්ගේ අදහස සිද්ධ වන්නේ ම ය. එසේ හෙයින් දිව්‍ය ලෝකයෙන් බැස බෝධිසත්ත්වයන් දිනවන පරිදේදන් පැමිණ,

4.	කැර මිණි බරණ	රස්
	රසින් සුර සැවු	සුවහස්
	සුරන් සහ	සහසැස්
	නො කැර සිටියේ අහස් කුස හිස්	

**අන්වය :** මිණි බරණ රස් රසින් සුවහස් සුර සැවු කැර සුරන් සහ සහසැස් අහස් කුස හිස් නොකර සිටියේ.

**ඇර්ථය :** මාණික්‍යාභරණ රාඛින්ගේ රුක්මියෙන් බොහෝ දේශීළු ලක්ෂ ගණන් ඇති කොට ගකු තෙමේ දේව සේනාවන් හා අහස් කුස පුරවා සිටියේ ය.

**විස්තර (1)** ගකුයාගේ හා සෙසු දෙව්වරුන්ගේ ආභරණවල මාණික්‍යයන්ගේ රුක්මිය අහසට තැගුණ විට දෙව්වුනු රාඛියක් තැගුණා සේ ය.

(2) සහසැස් : සහස් ඇස් = සහසැස්. ගකුයා ය.

5.	දෙදෙන ම ඉද දෙ	පිට
	සවි සත සතන් තුවු	කොට
	සුර ගලුමින්	ලෙසට
	පටන් ගෙන වෙණ	ගායනාවට

**අන්වය :** පහසු ය.

**ඇර්ථය :** ගුත්තිල මූසිල දෙදෙනා දෙපැත්තෙහි හිද ගෙන, සීයලු සත්ත්වයන්ගේ සිත් සතුවු කරමින් දිව්‍ය ගාන්ධර්වයන් මෙන් විණා ගායනාවට පටන් ගෙන,

**විස්තර (1) ගායනාවට :** ඇතැම් අකාරාන්ත සංස්කෘත ගබඳ සිංහලයට තත්සම ව එන විට ආ කාරාන්ත වී, 'ව' කාරය එක් වේ. වන බැවි පෙනේ. දේශන-දේශනාව යෝජන-යෝජනාව, අරාධන-ආරාධනාව ආදිය නිදසුන් ය.

6.	නවතා	ගිගිරියේ
	අසන ලෙස සිත්	පිරියේ
	කැර කන්	බහිරියේ
	කරත වෙන ගායනා	සරයේ

**අන්වය :** ගිගිරිය නවතා, සිත් පිරියේ අසන ලෙස, කන් බහිරියේ කැර, සරයේ වෙන ගායනා කරත,

**අර්ථය :** ගිගිරිය හෙවත් සේෂාව නවත්වා විත්ත ප්‍රිතියෙන් යුත්ත ව අසන ලෙස, කන් බහිරි කර, සමාන ලෙස විණා ගායනා කරන කළේහි,

**විස්තර :** විණා වාදනය පටන් ගත් කෙණෙහි ම මිනිසුන් අතර කතාබහ නැවතුණු බවත්, අන් කිසි නාදයක් තැසෙන පරිදි ඉතා උස් හඳුන් විණා නාදය තික්මුණු බවත් මෙයින් කියැවිණි.

7.	අප බෝසතුන්	මිස
	අනෙකකු තො ම අසන	ලෙස
	සුර රජ සිට	අහස
	තතක් සිදුව සි කි ය එ	විගස

**අන්වය :** පහසු ය.

**අර්ථය :** අප බෝසතුන් හැර අනෙකකු තො අසන පරිදේදෙන් සුර රජ අහසයි සිට, එ කෙණෙහි ම "තතක් සිදුව" සි කි ය.

**විස්තර :** තරගයේ ඉතා ම උගු අවස්ථාවේ දී සුර රජ අහසයි සිට, බෝසතුන්ට පමණක් ඇසෙන පරිදේදෙන් "තතක් සිදුව" සි කිවේ ය. පිරිසේ ප්‍රබෝධය දියුණු කොට, මූන් ලවා බෝසතුන්ගේ උසස් ජයග්‍රහණය හැම අත ප්‍රකිද්ධ කරවනු සඳහා ය.

8.	ගුත්කිල මහ	සිඩී
	සක් දෙවි බසින්	සැතැඩී
	මින් දිනමැ සි	දුඩී
	බමර තත පලමුවෙන්	සිදුඩී

**අන්වය :** පහසු ය.

**අර්ථය :** මහා ශිල්පී ගුත්තිල සක් දෙවිගේ වචනයෙන් සන්තාපේත ව, 'මෙයින් දිනිම්' සි එඩිතර ව පළමු කොට බමර තත සිද දුම් ය.

(1) **සැතපි :** සතප (සැතපුම්හි) බාතුවෙන් සිද්ධ පූර්ව ක්‍රියා ය. සන්තාපේත වි, හොඳට ම සැහීමට පත් වී යනු අර්ථ සි.

(2) **බමර තත :** විණාවෙහි ප්‍රධාන තත ය.

(3) **සිදපි :** සිද පූර්ව පා (පැමෙහි) බාතුවෙන් සිද්ධ අතිත කාල ඒක වචන ආඩ්‍යාතය.

9.	තත මතු ද පිළිමල් දප ද යස දිගත විෂය සිරි සද ගෙන	සින්දේ සින්දේ අැන්දේ වැලැන්දේ
----	---	--

**අන්වය :** පහසු ය.

**අර්ථය :** සින්දේ විණා තත පමණක් ද? ප්‍රතිමල්ලවයාගේ දර්පය ද සින්දේ ය; කිර්තිය දිගන්තයෙහි විතුණුය කළේ ය; විෂය ශ්‍රී කාන්තාව කැඳවා වැලද ගත්තේ ය.

**විස්තර (1)** ගුත්තිල අයුරු තත සිදිමත් සමග විරැද්ධවාදියාගේ ආචම්බරය ද සුන් කළ බවත්, කිර්තිය සකල දිගන්තයෙහි පැතිරවූ බවත් ජය තමා වෙතට පමුණුවා ගැනීමෙන් එශ්වරයය ලද බවත් මේ පදනයෙන් කියැවිණි.

10.	සුන් එ තතින් එ පසු කැර සුරන් වෙන දියුණු දියුණු ව නික්ම පැතිරෙත දසත	සද නද නද විනිවිද
-----	---	---------------------------

**අන්වය :** පහසු ය.

**අර්ථය :** එකල්හි සින්දා වූ ඒ තතින් දෙවියන්ගේ විණා නාදය පසු කර දෙගුණ දෙගුණ ව නාදය නික්මී දැය දිකාව පසා කර ගෙන පැතිරෙන කළේ,

**විස්තර (1) සුන් :** සිද : (සිදිමෙහි) බාතුවෙන් සිද්ධ අතිත කෘද්‍යන්තය.

11.	කෙළෙහි ගුණ මූසිල ජයෙහි ලොඛ තමා විණා තත ද	සින්දේ අන්ද මන්දේ බැන්දේ සින්දේ
-----	---	--

**අන්වය :** පහසු ය.

**අර්ථය :** කළ උපකාරයෙහි ගුණය සින්දා වූ මූසිල අන්දමන්ද වූයේ, ගුහණයෙහි ලෝහය බැඳීමේ තම විශාවෙහි තත ද සින්දේ ය.

**විස්තර (1)** තත සිද වයන කළ ගුත්තිල ඇදුරුගේ විශාවෙන් නික්මුවෙන් දිව්‍ය විශාවෙන් නික්මෙන හඩ ද පරයන, දියුණු දියුණු ව ඇසෙන නාදයකි. සිදු වූ දෙයින් අන්ද මන්ද වූ මූසිල තමාගේ විශාවේ තත ද සින්දේ ය.

(2) **සින්දේ :** (සිදීමෙහි) බාතුවෙන් සිද්ධ අතිත ක්‍රියා, පුරුෂ ලිංග, ඒක වවන ආබ්‍යාතය යි.

12.	අනුවණකම්	කෙලේ
	ගුරුන් ගුණ සිහි නො	කෙලේ
	නද ඉන් නො	පතලේ
	අයස ම ය මුළු දියත	පතලේ

**අන්වය :** සුගම ය.

**අර්ථය :** ගුරුවරයාගේ ගුණය සිහි නො කළේ ය අනුවණකම් කළේ ය. ඒ කාරණයෙන් නාදය නො පතලේ ය; මුළු ලෝකයෙහි ම පැතුරුවෙන් අපකිරිය ම ය.

13.	දේ වැනි තුන් වැනි	තත
	සතර වැනි පස් වැනි	තත
	ස වැනි සත් වැනි	තත
	මෙ සේ සිදි සද මෙ අප	බෝසත

**අන්වය :** මෙසේ මෙ අප බෝසත්, දේ වැනි තුන් වැනි තත්, සතර වැනි පස් වැනි තත්, ස වැනි සත් වැනි තත් ද සිදි සද,

**අර්ථය :** මේ ආකාරයෙන් මේ අජේ බෝධිසත්වයන් දේ වන තුන් වන සතර වන පස් වන ස වන සත් වන තත් ද සිදි ලු කළේ,

14.	දිය දිය ගොස පළ කෙරෙමින්	සපැමිණි
	ගිය ගිය තැන ඉස්වා රන් මුතු	මිණි
	ගිය ගිය දිය නද එන මෙන් ගෙන	මිණි
	සිය සිය ගුණයෙන් වෙන නද	නික්මිණි

**අන්වය :** සපැමිණි දිය ගොස දිය පළ කෙරෙමින්, ගිය ගිය තැන රන් මුතු මිණි ඉස්වා, ගිය ගිය දිය නද මිණි ගෙන එන මෙන් වෙන නද සිය සිය ගුණයෙන් නික්මිණි.

**අර්ථය :** පැමිණියා වූ ජය සෝජාව ලොකයෙහි ප්‍රකට කරමින්, ගිය ගිය ජ්‍යෙෂ්ඨයන්හි රන් මිණි ඉස්වා, ගිය ගිය ජය සෝජා මිණි ගෙන එන්නා සේ විණා නාදය සිය සිය ගුණයෙන් නික්මිණි.

**විස්තර (1) :** තන් සියල්ල සිද නද නංවත් ම ගුත්තිලයන්ට ජය පැමිණයේ ය. නික්මුණු වෙන නද කෙමෙන් දියුණු විය. නාදය දියුණු වන තරමට එය පැතිරෙන දුර ද කෙමෙන් වැඩි වෙයි. ගුත්තිලයෙන් ජය ලබත් ම විණා නාදය දියුණු වූයේ පැමිණි ජය ගොස ලොව පතල කරමින් යන්නාක් මෙනි. එය කෙමෙන් දියුණු වූ බැවිනි. ඒ නාදය යම් දුරකට ගියේ නම් එහි සිට එය ඇපුවේ තුවු ව රන් මුතු මිණි ඉස්සාග. අවසන ඒ නද සිය සිය ගුණයෙන් දියුණු විය. එවිට නික්මුණු වෙන නද කොතරම් තියුණු වී ද යත කියතොත් පැතිර ගියාවූ ජයනාදය ප්‍රතිරාව නංවත්නා වැනි විය.

- (2) දිය ගොස : ජය සෝජාව
- (3) දිය : ලොකයෙහි
- (4) මිණි ගෙන : ප්‍රතිරාව නංවමින්
- (5) නික්මිණි : නිකුම් (නික්මීමෙහි) බාතුවෙන් සැදුණු නිරුත්සාහක ක්‍රියාවකි. අතිත කාල ය.

15. පිය සන් නො ව බිගු දුල් රදි කොපුලී  
අවසන් නො ව වෙන නදට ම කුහුලී  
මද සන් සුන් පියොවින් සිටි නොසැලී  
ගුර සෙන් සිතියම් ගුර සිටි කියෙලී

**අන්වය :** පිය සන් නොව බිගු දුල් රදි කොපුලී, වෙන නදට ම කුහුලී අවසන් නොව, මද සන්සුන් පියොවින් නොසැලී සිටි ගුර සෙන් සිතියම් ගුර සිටි කියෙලී.

**අර්ථය :** පියාපත් සැලුම් නැති මේ මැසි සමුහයා රදි කොපුල් ඇති, විණා නාදයට ම කුහුල අවසන් නොවන, මද සන්සිදුණු ස්වභාවයෙන් නොසැලී සිටි ඇත් සේනාව සිතියම්වල ඇතුන්ගේ ස්වභාවය ප්‍රකාශ කළේ ය.

- (1) ඇතුන් මද කිපුණු කළ දෙකොපුලින් ගලන මද ජලය පානය කිරීමට මේ මැස්සේ එති. එසේ එන මේ මැස්සන්ට නිතර පියාඡුමින් යලි යලිත් වැසීමට සිදු වන්නේ ඇතුන් නිතර කන්තල ගසන බැවිනි. මෙහි මේ මැස්සන් පියාපත් නොසලා සිටීමට සමත් වූයේ විණා වාදනයට ආකර්ෂණය වී සිටි ඇතුන්ට කන් සැලීම ද අමතක වූ හෙයිනි.
- (2) ගුර සෙන්...කියෙලී : ප්‍රාණීන් සමුහයක් ඒකාබද්ධ ව ක්‍රියාවක යෙදෙන බව භගවන පදය උක්තව සිටිනා කළ ක්‍රියාව ඒක වචන ගත් තැනකි. සිතියම් ගුර සිටි කියෙලීම එක් එක් ඇතා වෙන වෙන ම නොකරන ලද හෙයින් යෙදේ.
- (3) කියෙලී : කියෙල (පැවසීම්) බාතුවෙන් සිද්ධ අතිතාබ්‍යත යි. ඒක වචන යි.
- (4) දුල් : ජාලාව. සමුහය.

16.	කන් කළු වෙණ නද ඇසුමෙහි රන් රසු දුල් කොලහල වන සන් සල තොට එහි පිළිරැ නන් හය සෙන් සිටියෝ සිටි	ලොඩිනේ බියෙන් ලොසිනේ මතිනේ
-----	---	-------------------------------------

**අන්වය :** කන්කළු වෙණ නද ඇසුමෙහි ලොඩිනේ, රන් රසු දුල් කොලහල වන බියෙන්, සන්සල තොට ව එහි පිළිරැ ලොසින් නන් හය සෙන් සිටි මතින් සිටියෝ.

**අර්ථය :** කනට මිහිර වූ විණා නාදය ඇසීමෙහි ආකාවෙන් රන් රසු දුල් කොලහල වෙතයි යන බියෙන්, වංචල තොට වී එහි පිළිරැ මෙන් තොයෙක් අශ්ව සේනාවේ නිසල ව හිටිවන ම සිටියෝ ය.

- විස්තර (1)** තොයෙක් වර්ගවලට අයත් අශ්ව සේනාවේ පිළිරැ ලොසින් තොසේල්වී සිටියන. මක් නිසා ද? ගෙලෙහි බැඳි රන් මිණි ගෙධි වැල් සෙලවුණොත් මිහිර විණා නාදය තොඟෙන බැවිති.
- (2) සන්සල : වංචල යන සංස්කෘත ගැඩිය සිංහලට සකසා ගත් සැටි ය.
- (3) හය සෙන්...සිටියෝ පෙරකවියේ 'සෙන' (ගෞ) යන වදන ඒක වචන ස්වරුපයකින් අවසාන ක්‍රියාවල බල පැ නමුත්, මෙහිදී බහු වචනයක් ලෙසට යෙදී තිබේ.

17.	නිති නිරිදුගේ රකවලෙහි රැති ලෙස රුපුනොද බිඳ ජය පැති රෙන වෙණ නද බැඳුණු අති නවී ගිලිහෙන බව තොම	නියුත්තේව් ගත්තේව් සිතැත්තේව් දත්තේව්
-----	--	--

**අන්වය :** පහසු ය.

**අර්ථය :** නිරතරු රුපුගේ රකවලෙහි යෙදී සිටි, කැමති පරිදි සතුරන්ගේ මද බිඳ ජය ගත්, පැතිරෙන විණා නාදයෙහි බැඳුණු සිත ඇත්තේව් අතින් ආපුද ගිලිහෙන බව තොම දත්ත.

**විස්තර (1)** රුපුගේ නිතා රකවලෙහි යෙදී සිටි ආරක්ෂක හටයන් අතින් අවි ගිලිහීම ඔවුන්ට දැඩුවම් ලැබීමට හේතු වෙයි. එසේ විය හැකි විපත පවා විණා නාදය ඇසීමෙන් සිහිපත් තොවී ගිය බව මෙයින් හැගවිණි.

(2) **අතිනවී :** අතින්+අවි - අතිනවී (ස්වර සන්ධිය)

18.	මන මත් කරවන දන මුළු රසවත් වන වෙණ නද නද සවතොත් සද පුරගන ලොබ තොදනිත් දරුවන් ඇකෙයෙන්	දෙරණා කරණා දිවුණා වැටුණා
-----	--	-----------------------------------

තොමලේ බෙදා හැරීම සඳහා ය.

- අන්වය :** මුළු දෙරණ දන මතමත් කරවන, කරණ නද රසවත් වන වෙණ නද සවනොත් සඳ ලොබ දිවුණා පුරගන දරුවන් ඇකුයෙන් වැටුණා තො දනිත්.
- අර්ථය :** මුළු පොලෝ තලයෙහි ජනයන්ගේ සිත් මත් කරවන, කරණයන් නද්ධ වූ, රසවත් වන වෙණ නද, කන්වල වැටුණු කළ ආකාව වැඩි කළ පුරාංගනාව් දරුවන් ඇකුයෙන් වැටුණු බව තො දනිත්.
- විස්තර**
- (1) තරග වීණා වාදනයේ රසවත් බව මැනවින් පැහැදිලි කරවන වැනුමකි.
  - (2) කරණ නද : කරණ නම් වැයුමේ සමත්කම් පළ කෙරෙන අංග සි.
  - (3) රසවත් : රස ඇතියේ රසවත්. අස්ථාර්ථියෙහි වත් ප්‍රත්‍යාය යෙදී සැසුණු තද්දිත පදයකි.
  - (4) වැටුණා : වට (වැටීමෙහි) ධාතුවෙන් සිද්ධ අතිත භාව කෘදන්තය.
  - (5) පුරගන : ගබඳ ප්‍රකාතිය ප්‍රථමා බහු වවනයෙහි යෙදී ඇත.
19. පන් සිං වීණා නද පසු                  බැස්වූ  
මන් පිනවන වෙණ නදයෙන් තොස්වූ  
නන් දන කැන් දුටුව ද බිය                  සිස්වූ  
මින් රළවුත් ග වෙරළට                  රස්වූ
- අන්වය :** පන්සිං වීණා නද පසු බැස්වූ, මන් පිනවන වෙණ නදයෙන් තොස් වූ, නන් දන කැන් දුටුව ද බිය සිස් වූ, මින් රළ අවුත් ග වෙරළට රස් වූ.
- අර්ථය :** පංචිඛිලියාගේ වීණා නාදය පසු බැස්වූ, මන් පිනවන වීණා නාදයෙන් සතුවට පැමිණි, තොයෙක් ජන සමුහයන් දුකත් බියක් නැති වූ මත්ස්‍ය සමුහයෝ අවුත් ග ඉවුර සම්පයට රස් වූවේ ය.
- විස්තර**
- (1) මධුර වීණා නාදය අං අං වී අසනු පිණිස මාං රංවු ග ඉවුරට ආහ.
  - (2) මින් රළ : එකා මෙන් ක්‍රියා තොකරන බැවින් රස්වූ සි ක්‍රියාව බහු වවන විය.
20. වර වෙණ නද අසමින් සිත                  සතොසිනි  
සර හැර සියෝතුන් පියපත්                  විදමිනි  
පුර ඔර වසමින් සිටි රග කුම්                  වැනි  
සුර සෙනගට සුරසුන් මැනවූ                  වැනි
- අර්ථය :** විශිෂ්ට වූ වීණා නාදය අසමින් සිත් සතුවින්, ගමන් හැර දමා, පියාපත් විදහමින් පක්ෂීන් නගරයේ අහස වසාගෙන සිටියා වූ ආකාරය කුමක් වැනි දුයි කියතොත්, දිවු සමුහයාට දිව්‍යාසන පැනවූ වැන්න.

**විස්තර** (1) විණා නාදය අසම්න් සතුවට පත් පක්ෂීන් ගමන් හැර, ගමනට විදහා ගත් පියාපත් විහිදා ගෙන ම අහසේ සිටීම පෙනුණේ දිව්‍ය සේනාවට දිව්‍යාසන පනවා තිබෙන්නාක් මෙනි.

(2) වැනි : සමාන කිරීම් අර්ථයෙහි නිපාත සි.

21.	යොදා සවන් වෙන නද රස	සුලබව
	නදා එකග සිත් වත නො ම	සකොබව
	සදා කුලය නොහැර ම එන	අසුබව
	එදා ගියේ රිලුවුන් සන්සල	බව

**අන්වය :** සුලබ වෙන නද රස සවන් යොදා, සිත් නො ම සකොබ ව නදා එකග වත, කුලය හැර ම සදා අසුබ ව එන රිලුවුන් සන්සල බව එදා ගියේ.

**අර්ථය :** පහසුවෙන් ලැබෙන්නා වූ විණා නාද රසයට කන් යොමු කොට, සිත් නො කැලීම් සතුවෙන් එකග වත කළේහි, පරම්පරා පුරුද්දට හැමදා අශේෂන ලෙස පවත්වා ගෙන එන රිලුවුන්ගේ වංචල හාවය එදා පහ විය.

<b>විස්තර</b>	(1) රිලුවු කවර දාත් වංචල ගත් ඇත්තේය. විණා නාදයෙහි රස විදීමෙන් සතුවට පත් ව ඔවුන්ගේ සිත් එකග වීම නිසා ඔවුන්ගේ ඒ පරම්පරාගත දුරුගතිය පහ විය.
	(2) <b>රිලුවුන් :</b> රිලා + උන් = රිලුවුන්. ව කාරය ආගම විය.
	(3) <b>සකොබ :</b> කැලීම (සංක්ෂේප්හ)

22.	එමා සත්හු වෙන නද	අසමානය
	සමා නො වෙති කොටුවලෝ උපමානය	
	තමා නාද මිහිරයි යන	මානය

දමා එයින් වින්දේ අවමානය

**අන්වය :** එ මාසත්හු අසමාන වෙන නදට කොටුවලෝ උපමානය සම නොවෙති. එයින් තමන් නාද මිහිරයි යන මානය දමා, අවමානය වින්දේ.

**අර්ථය :** මහසත්හුගේ ඒ අසමාන වෙන නදට උපමා කිරීමට කොටුවලෝ සුදුසු නොවෙති. එයින් උන් තමන්ගේ නාදය මිහිර ය යන මානය හැර දමා, අවමානය වින්දේ ය.

**විස්තර (1) මාසත්හු :** මහසත්හු. මෙහි මහසත්හු යන සම්බන්ධ විභක්ති අර්ථයෙහි ම යෙදේ.

(2) **වින්දේ :** විද (විදීමෙහි) ධාතුවෙන් සිද්ධ අතිත කෘතන්ත නාම සි.  
විද+මි = වින්දේ ප්‍රපා විභක්තිය.

23.	අසන රිසින් නයි කැල මුවන වෙත ම සිටිනා වයන එ වෙන නද ලොඛ ම කලුළුයා ඒදින වසිර සිත සිහි නො කලුළුයා	මසලුළුයා ගුරුලුළුයා කලුළුයා
-----	--	-----------------------------------

**අන්වය :** නයි කැල (එ වෙන නද) අසන රිසින් මසලුළු ය. මුවන් වෙත ම සිටිනා ගුරුලුළු වයන එ වෙන නද ලොඛ ම කලුළු ය; ඒදින වසිර සිත සිහි නො කලුළු ය.

**අර්ථය :** නාග සමූහයා (එ වීණා නාදය) අසනු කැමැත්තෙන් රස් වූහ. මුවන් පැහැ ම සිටි ගුරුලුළු වයන්නා වූ එ වීණා නාදයෙහි ලෝජය ම කලුළු ය; එ ද්වෙසෙහි වෙරෝ සිත සිහි නො කලුළු ය.

**විස්තර (1)** ගුරුලුළු නාගයන් පැහැ ම වී සිටියන. ගුරුලුළු නාගයන් බුදිති හි ප්‍රකට ය. වීණා නාදයෙහි මිහිර නිසා ඒදින මුවන්ට වෙරය අමතක විය.

**(2) මසලුළු ය :** මසර (රස් වීමෙහි) ධාතුවෙන් සැදුණු ඇතිත කෘද්‍යන්ත නාම ය.

24.	බැඳී දන මන වැයුමෙහි විදි සත්සර වෙන සර රදි සතොසින් සැනහුණු වැඳී දන සිරි ගත්තුය	ඇදුරෝශයා මදුරෝශයා ඉදුරෝශයා කිදුරෝශයා
-----	--	---

**අන්වය :** දන මන බැඳී වැයුමෙහි ඇදුරෝශ, සත්සර මදුර වෙන සර විදි සතොසින් රදි ඉදුරෝශ සැනහුණු කිදුරෝශ වැඳී දන සිරි ගත්තු ය.

**අර්ථය :** ජනයාගේ සිත් ගත්තාපුළු වාදනයෙහි ආචාරය වූ, සත්වසාරයාගේ මධුර වීණා ස්වරය වින්දනය කළා වූ සන්නේෂයෙන් රදි සැනහුණු ඉදුරන් ඇති කිදුරෝශ වන්දීන්ගේ ආකාරය ගත්තාපු ය.

**විස්තර (1) සැනහුණු :** සනහ (සැනහීමෙහි) ධාතුවෙන් සිද්ධ ඇතිත කෘද්‍යන්ත ය.

**(2) ඉදුරෝශ :** ඇස, කන, දිව, නාසය, කය යන මේ පහ ඉන්දියයේ ය. වෙන නද අසා කිදුරන් එයට තුති කරන නිසා එ කිදුරෝශ වන්දීහිටයන්ගේ සිරි ගත්ත.

**(3) සත්සර\* :** බෝධිසත්ත්වයා; සත්වසාරයා

25.	සතොස් කරන වීණා නද නොගොස් සිටින පිල්බර ගණ වෙසෙස් රැවින් තම මැවුවත් සඳුස් සවන් නොකළැ සි වූ	ඇසුමට ගොදුරට බඩහට නොසතුට
-----	---	-----------------------------------

**අන්වය :** සතොස් කරන වීණා නද ඇසුමට ගොදුරට නො ගොස් සිටින පිල්බර ගණ වෙසෙස් රැවින් තම මැවුවත්, සඳුස් සවන් නොකළැ සි බඩ හට නොසතුට වූ.

\* සත්තා ස්වර ලෙස එ අර්ථ දැක්වේ.

**අර්ථය :** සන්තේශ්‍රය උපද්‍වන වීණා නාදය ඇසිමට ගොදුරු සෞයා නොගොස් සිටින මොනර සමුහයා විශේෂ රැජයෙන් තමන් මැවුවත්, පිල් අග 'ඇස්' ලකුණු 'කන්' නො කළේ යැයි බුහ්මයාට අසතුට පළ කළහ.

**විස්තර(1) පිල්බර ගණ :** මොනර සමුහයා. පිල් රසක් ඇත්තේ පිල්බර. උන්ගේ ගණ (සමුහයා) පිල්බර ගණ

(2) සඳැස් : සඳ + ඇස් = සඳැස් පුර්වස්වරලෝප සන්ධිය. සඳැස් නම් පිල් අග ඇති ඇස් ආකාර සලකුණු ය.

(3) වූ : ව (විමෙහි) බාතුවෙන් සැදුණු අතිතාබ්‍යාතය. මෙහි පිල්බර ගණ යන සමුහවාලී බහු වචන උක්තයට යෙදිණ.

26.	වෙසසින් යන නද දිගත	පුරායා
	අසමින් තුරු හිස රදන	ගිරායා
	උමුවෙන් ගත් මී අඩ	මියුරායා
	දුමුවෙන් වෙණ නද ම ය	මියුරායා

**අන්වය :** දිගත පුරා යන නද වෙසසින් අසමින් තුරු හිස රදන ගිරා උමුවෙන් ගත් මියුරු මී අඩ දුමුවෙන් මියුරු වෙණ නද ම ය.

**අර්ථය :** දිගන්තය පුරා පැතිරි යන වීණා නාදය විශේෂයෙන් අසමින් ගස් උඩ ඉන්නා ගිරවුන් ආගාවෙන් ගත් මධුර මී අඩ දුමු හෙයින් මිහිර වූයේ වීණා නාදය ම යි.

**විස්තර (1) ගස් මුදුන්වල සිටින ගිරවු මී අඩ කති.** එහෙත් වීණා නාදය ඉතාමත් මිහිර නිසා, එයට කන් පමණක් නොව සිත ද ඇදී යැමෙන්, ඔවුන් ගත් මී අඩ අහකට දමති. මක් නිසා ද? මී අඩ රසයට වඩා වැඩි රසයක් වීණා නාදයෙහි වූ නිසා ය.

**(2) උමුවෙන් :** උන්මුබයෙන්. ඉතා ආගාවෙන්.

27.	රැති වනපෙතිනැවිදින්	සුමුවෝයා
	නිති මියුරකි වෙණ	නදලමුයෝයා
	සිතිවිලි නැති රු විලස	මුවෝයා
	තැති නොගනිති මිනිසුන්	සමුවෝයා

**අන්වය :** රැති වන පෙතින් සුමුවෝ ඇවිදින්, නිති මියුරු ඇති වෙණ නද අල මුවෝ මුවෝ සිතිවිලි නැති රු විලස මිනිසුන් හමු ව තැති නො ගනිති.

**අර්ථය :** සිත්කළ වනපෙතින් රංඩු පිටින් පැමිණ නිරන්තර මිහිර බව ඇති වීණා නාදයට අරිනා ලද මුබය ඇති මුවෝ සිතිවිලි නැති රැප විලස මිනිසුන් හමු ව බියපත් නො වෙති.

**විස්තර (1) මිනිසුන්ට මුවන් ගැන ද මුවන්ට මිනිසුන් ගැන ද හැරීමක් නො වී ය. ඔවුන් සිත්හි වූයේ වීණා නාදය පමණි.**

- (2) වනපෙතිනැවේදින් : වනපෙතින් + ඇවේදින් = වනපෙතිනැවේදින්
- (3) සුමුවෝ : සමූහ ව
- (4) නදල මුවෝ : නද + අල මුවෝ = නදල මුවෝ අල යනු අර (ඇරීමේ) ධාතුවේ අතිත කෘද්‍යන්තයි. නාදයට විස්මිත ව කට ඇර ගෙන සිරියා වූ අල මුව යන්න විස්මාර්ථය දෙයි. ඩුස්ම උච්ච ඇර කට ඇර ගෙන සිරින්නේ විස්මයෙනි.
- (5) සමුවෝ : හමු ව සම්මුඛ ව

28.	නොගොසින් සිට සිරි වන වෙසසින් සුර නර සෙන් නො සතොසින් විද විද ලොඛ නො මෙලෙසින් වෙණ නද අසන	නිබද්ධයා මලද්ධයා සිද්ධයා සද්ධයා
-----	---	--

අන්වය : නොමද සුර නර සෙන් නොගොසින් නිබද සිට වන සිට, වෙසසින් සතොසින් විද විද, ලොඛ නො සිද, මෙලෙසින් වෙණ නද අසන සඳ,

අර්ථය : බොහෝ වූ දිව්‍ය මනුෂ්‍ය සේනාවන් බැහැර නොගොසින් නිතර ම සිට තැන්වල ම සිට ගෙන, විශේෂ සතුවින් රස විදිමින්, නොසිදුණු ආගාවන්, මේ ආකාරයෙන් වීණා නාදය අසන කළේහි,

විස්තර (1) දිව්‍ය මනුෂ්‍ය මහා සේනාව සිට තැන්වල ම සිට නොසිදුණු ආගාවන් වීණා නාදයෙහි මුළුර ස්වරය ගුවණය කරති.  
(2) සිට වන : සිට සේ ම යන අර්ථය හිට ඉරියවිවෙන් ම

29.	පටන් සුරිදු දුන් උපදෙස් සිහි ඉටන් බෙලෙන් දුමුවෙන් ගුලි තුටන් වඩන සුර අගනෝ බැස පටන් ගත්තු නව සියයක්	කොට අහසට සිට නැවුමට
-----	---	------------------------------

අන්වය : පටන් සුරිදු දුන් උපදෙස් සිහි කොට, ඉටන් බෙලෙන් ගුලි අහසට දුමුවෙන්, තුටන් වඩන සුර අගනෝ නව සියයක් බැස සිට නැවුමට පටන් ගත්තු.

අර්ථය : පළමු කොට සක් දෙවි රුපු දුන් උපදෙශය සිහි කොට, ඇධිෂ්ටාන බලයෙන් ගුලි අහසට දුමු හෙයින්, සතුට වඩන සුර අගනෝ නව සියයක් බැස සිට නැවුමට පටන් ගත්තු.

විස්තර (1) පටන් : ප්‍රථමයෙන් යන අර්ථ යි. පටන් ගැන්ම ආදි තැන්හි ද යෙදේ.  
(2) ඉටන් : ඇධිෂ්ටාන

30.	අග අග වා උනුනට කර නො වරදවා වීණා පද රග අග වා සුර-නරගන සෙද කරවා රු සබය	වාදය වාදය බේදය පලබ්දය
-----	---	--------------------------------

**අන්වය :** විණා පද වාදය නොවරදවා, උග උග ව උනුනට වාද කර සුරතරගන රග බෙදය අගවා රජ සබය සේද පලබෝදය කරවා,

**අර්ථය :** විණා පද වාදනය නොවරද්දා එම එම වී ඔවුනොවුන් හට තරග කර සුරාංගනාවන්ගේ හා නරාංගනාවන්ගේ නැවුම් වෙනස පෙන්වා රාජ සහාව වහා ප්‍රබෝධ කරවා,

- විස්තර (1)** සුරගනේ වරින් වර ඔවුනොවුන්ට එම වී තරගයට තටති. එසේ තටන විට පවා ඔවුහු විණා පදය නොවරද්දති. එයින් ඔවුහු සුරගනන්ගේ හා නරගනන්ගේ නැවුම්හි වෙනස මැනවින් දක්වා රාජ සහාව සතුටු කළහ.
- (2) **රග : නැවීමෙහි.** රංගනයෙහි
- (3) **අගවා :** හගව (හැයවීමේ) ධාතුවෙන් සැදුණු ප්‍රයෝග්‍ය පූර්ව ක්‍රියාව හගවා යනු යි. න කාර ලෝපයෙන් අගවා යනුවෙන් ද ව්‍යවහාර කෙරේ.
- (4) **සේද :** ශිස්‍යාර්ථයෙහි නිපාත පදයකි.

31.	යටැසින් ලන බැල්මෙන් සුර	විලසි
	වෙසසින් දන මන මත් කැර	එකසි
	අහසින් බැස රග ගත් රග	කෙලෙසි
	දිසි මෙන් විය විදුලිය සිය	දහසි

**අන්වය :** සුර විලසි යටැසින් ලන බැල්මෙන් වෙසසින් දන මන එකසි මත් කැර, අහසින් බැස රග ගත් රග කෙලෙස? විදුලිය සිය දහස් දිසි මෙන් විය.

**අර්ථය :** දිව්‍ය විලාසිනින් පහත බලා ගත් ඇසින් හෙළන්නා වූ බැල්මෙන් විශේෂයෙන් ජනයාගේ සිත් එකාන්තයෙන් මත් කොට, ආකාශයෙන් බැස නැවුම් ගත් ලිලාව කවරාකාර ද? විදුලිය ලක්ෂ ගණනාක් එක විට දිස් ව්‍යුවක් මෙන් විය.

- විස්තර (1)** **යටැසින් :** යටැසින් = යටැසින් පූර්ව ස්වර ලෝප සන්ධිය
- (2) **සුර විලසි :** දිව්‍ය විලාසිනින්. විලාසිනී යනු ස්ත්‍රීය යි.
- (3) **එකසි :** එකාන්තයෙන්

32.	දිමුතු යසස් වන් කුසුම	සරාගේ
	නුමුතු සුවද මල් පැලද	සරාගේ
	දකුතු රගන සුරගන රග	ලාගේ
	ලිමතු නො වෙ ද කෙලෙසක සිත කාගේ	

**අන්වය :** කුසුමසරාගේ දිමුතු යසස් වන් සුවද නුමතු මල් සරාගේ පැලද රගන සුරගන රග ලාගේ දකුතු කාගේ සිත කෙලෙසක උමතු නො වෙ ද?

**අර්ථය :** අනංගයාගේ දීප්තිමත් කිරිතිය වැනි සුවද නො මිදුණා වූ මල් හිස් මුදුනෙහි පැලද තටත්නා වූ දිව්‍යාංගනා රංග විලාසය දක්නා කළේහි කවරකුගේ සිත කෙලෙසක උමතු නො වන්නේ ද?

- විස්තර**
- (1) සුරගනෝ හිස් මුදුනේ සුවදින් යුතු මල් පැලද ගෙන තටති. ඒ මල් කාමදේවයාගේ කිරිතිය මෙති. කිරිතිය සුදු පාට ය. කුසුමසරා හෙවත් අනංගයා කාමය උපද්‍යයි. හිස මත මල් පැලදි මෙකි සුරගනෝ ද කාමය උපද්‍යත්.
  - (2) කුසුමසරා : කුසුම් සර (හි) කොට ඇත්තේ කුසුමසරා අනංගයා ය. මොහුගේ යුත්ත උක් දැඩුවෙන් කරන ලද්දකි. යුතු දිය බමර වැලකි. හි මල් ය. ඒ මල් පස් වරශයකි. එනම් නොවා, අසෝක, අඩ, දැසමත්, නිලපුල් යන මේවා ය.
  - (3) සුවද නුමුතු : සුවදින් නො මිදුණා. නුමුතු : නු පුරුව මුත් (මදිමෙහි) ධාතුවෙන් සැදුණු අතිත කාධන්තය නුමුත් යනු ය. එළිසමය සඳහා නුමුතු යනු විය.
  - (4) සරාගේ : හිස් මුදුනේ. සර (හිස) + අග + ඒ = සරාගේ.
  - (5) දකුතු : දිස් (දකුමිහි) ධාතුවෙන් නිපන් අසම්භාවය ක්‍රියාව දකින යනු ය. එළිසමය සඳහා දකුතු යනු වී ස්වර පරරුපයෙන් දකුතු යනු විය.
  - (6) ලාගේ : ලාග ගබඳය ප්‍රකාරාර්ථයෙහි වැවේ. ප්‍රකාරය, සැටිය, විලාසය යනු අර්ථ යි.

33. රැ රසේ අදිනා ලෙසේ අත්

ලෙල දිදි විදුලිය පබා  
රන් රසේ එක් වන ලෙසේ වෙණ  
තාදනු පා තබ තබා  
කම්පසේ දෙන සැර ලෙසේ දෙස  
බල බලා නෙතගින් සබා  
මම කෙසේ පවසම් එසේ වර  
සුර ලදුන් දුන් රග සුබා

**අන්වය :** රැ රසේ අදිනා ලෙසේ විදුලිය පබා අත් ලෙල දිදි, රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද අනු පා තබ තබා, කම් පසේ සැර දෙන ලෙස නෙතගින් සබා දෙස බල බලා, එසේ වර සුර ලදුන් දුන් රග සුබා මම කෙසේ පවසම්?

**අර්ථය :** රැප රාජියක් අදිනා ලෙස විදුලිය පහා ඇති අත් ලෙල දිදි, රන් රසේ එක් වන ලෙසේ එක් වන්නාක් මෙන් වීණා නාදයට අනුව පා තබමින්, අනංගයා පස් හිය (නිලපුල් මල්) විදින්නාක් මෙන් නෙතගින් සහාව දෙස බල බලා, ඒ ආකාරයට උත්තම සුරංගනාවන් දුන්නා වූ රංගනයේ ස්වභාවය මම කෙසේ පවසම් ද?

**විස්තර**

- (1) සුරගන්ගේ අත් විදුලිය පහාවෙන් (එළියෙන්) යුක්ත ය. ඔවුන්ගේ තාලානුකුල වේගවත් හස්ත වලනය රැප රාජියක් අදින්නාක් වැනි ය. වීණා නාදය අනුව පාද තැබීම රනට රසදිය එක් වන්නාක් වැනි ය. නෙත් කොනින් සහාව දෙස හෙළන බැලීම අනංගයා විදින්නාක් වැනි ය.

- (2) රන් රසේ එක් වන ලෙසේ : රන් ද රස දිය ද එක් වන ලෙසින්. රන් ද රසදිය ද මතා ව එක් වේ. විණා නාදයට අනුව තබන පාද විණා නාදය සමග මතා ලෙස ගැලපේ.
- (3) නාදනු : නාද + අනු = නාදනු, නු යනු නු වූ වියේ විරිත රකිනු සඳහා ය.
- (4) කම් පසේ සැර : කම් නම් අන්ගයායි. ඔහුගේ පස් වන හිය නම් නිශ්චුල් ය. සුරගනන්ගේ නෙත් නිශ්චුල් වැන්න. එවායින් සඛය දෙස බැල්ම අන්ගයා පස් වන හිය විදිමක් වැනි ව කාමය උපද්‍රවයි. පස් (වන) සැර යන්න විරිත සඳහා පසේ සැර විය.
- (5) පවසම් : පවස (පැවසීමේ) ධාතුවෙන් සැදුණු වර්තමාන කාල උත්තම පුරුෂ ඒක වවන ආභ්‍යාතයි.

34. පුන් මදාරා මල් දමින් මුදු  
                 දිගු සුනිල් වරලස ගොතා  
     මන් මදා කිතු ලිය ලෙසින් උර  
                 තුර සරා දිලි මුතු ලතා  
     මන් නදා වන මිණි මෙවුල් නද  
                 වෙණ නදින් එක් කොට ඉතා  
     උන් එදා දුන් රග දුටෙන් තව  
                 සක් සැපන් කවරෙක් පතා

**අන්වය :** පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා, මන්මදා කිතුලිය ලෙසින් දිලි මුතු ලතා උරතුර සරා, මන් නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් ඉතා එක් කොට උන් එදා දුන් රග දුටෙන් තව සක් සැපන් කවරෙක් පතා?

**අර්ථය :** පිපුණු මදාරා මල් දමින් මඟු වූ, ඉතා දික් වූ, ඉතා නිල් වූ කෙසේ කළම ගොතා ගෙන, අන්ගයාගේ කිරිති ලතාව මෙන් දිලිසේන්නා වූ මුතු වැළින් ලය මැද සරසා ගෙන, සින් සතුවූ වන මිණි මෙවුලෙහි ඩඩ විණා නාදය හා අතිශයින් මිශ්‍ර කොට උන් එදා දුන්නා වූ රංගනය දුටුවෙන් තව ගනු සම්පත්තියක් කවරෙක් පතන් ද?

- විස්තර**
- (1) මදාරා මල් : දෙවිලොව ඇති මල් වෙසසකි.
  - (2) මන්මලා කිතු ලිය ලෙසින් : නාටිකාංගනාවන් ලය මැදට වැවෙන සේ පැලදී මුතු මාල අන්ගයාගේ කිරිති ලතා වැනි ය. කිරිතිය සුදු යැ සි කවිසමයේ සැලකේ. මන්මදා යනු අන්ගයා ය.
  - (3) මිණි මෙවුල් නද : පැරණි ස්ත්‍රීන්ගේ ඉගරියෙහි බඳනා ලද මැණික් එබෑඩු ආහරණයකි. කුඩා මිණි ගෙඩි ද එල්වූ මෙය නවන විට සෙලවෙයි. ඉන් නාද පැතිරෙයි.
  - (4) දුටෙන් : දුටුව භොන්. දුට + භොන්. භ කාර ලෝපයෙන් දුට + ඔත් = දුටෙන්, පුර්ව ස්වර ලෝප සන්ධි යන්ධි ය. අසම්භාවය ක්‍රියාවකි.

## අරුත් පැහැදිලි කිරීම

අදුරු සඳ	- අදුරු උතුමා
ලන් සඳ	- ලන් කළේනි / ලන්නු වේලාවේ
පද කමල	- පාද නමැති තෙත්ම මල (රුපකයකි)
වෙසෙස	- විශේෂයෙන්
රස් රසීන්	- රුම් රාඩියෙන්
සුර සැවු සුවහස්	- දේදුනු සිය දහස් ගණනින්
සුරන්	- දෙවිවරුන්
සහසැස්	- ගකුයා (සහස්+අැස්)
දෙපිට	- දෙපැත්තක
සව් සත සතන්	- සියලු සත්ත්වයන්ගේ සිත්
තුවු කොට	- සතුවු කොට
ගදුමුන්	- ගාන්ධරවයන්/ වාදකයන්
ගිගිරියේ	- සේව්පාව
පිරියේ	- ආගාමෙන්, කැමැත්තෙන්
සරියේ	- සමාන ව
සුර රජ	- ගකුයා
මහ සිං	- මහා ගිල්පියා
සැතපි	- සතුවු ව
දුෂී	- එඩ් ඇති ව
බමර තත	- වීණාවේ මූල් තත/ ප්‍රධාන තත
මතු ද	- පමණක් තොව
පිළිමල් දප	- ප්‍රතිමල්ලවයාගේ/ විරුද්ධකාරයාගේ ආචම්බරය/එචිය
යස	- කිරිතිය
දිගත	- දිගාවන්
ල් සඳ	- ල් කළේනි
සුන් එතතින්	- කැපුණු ල් එතතින්
දියුණු දියුණු ව	- දෙගුණ දෙගුණ වී/ වැඩි වැඩි වී
අන්ද මන්ද	- සහි මූලා වූ/ මෝඩ
තොපතලේ	- තොපැතිරුණේ
දිය ගොස	- ජය සේව්පාව
දිය	- ලේඛකයෙහි
පල කරමින්	- ව්‍යාප්ත කරමින්/ පතුරවමින්
පිය සන්	- පියාපත් ගැසීමක්
බිගු දුල්	- මි මැසි සමුහයා
කොපුල්	- කම්මුල්
මද සන්සුන්	- මද සිදුණු
පියොවින්	- ස්වභාවයෙන්

රන්රසු දැල්	- රත්තරන් කිංකිණී/ රන් මිණිගෙඩි යෝදු දැල්
සන්සල නොව	- නොසේසල්වී
හය	- අය්ච්චාව
පිළිරූ	- පිළිම
සිටිමතිනේ	- සිටි වන ම/ සිටි ආකාරයෙන් ම
රැති	- කැමති
රුපුනොදු	- සතුරන්ගේ එඩිය/ ආච්චිලරය
සවනොත් සඳ	- ඇසුවුම් කළේහි (සවන්+මත් සඳ)
පන්සිලු	- පංචිකිඛ නම් වූ සක් දෙවිදුගේ විශා වාදකයා
නන්	- නොයෙක්
දන කැන්	- ජන සමුහයා
වර	- උතුම්
සර	- සංවාරය
පුර්ඩර	- නගරයේ අහස
සුර සෙන්	- දිව්‍ය සේනාව
සුරසුන්	- දිව්‍ය ආසන (සුර+අසුන්)
සකොබව	- කැලඹී (සංක්ෂේප්හ ව)
මාසන්හු	- බේර්සතාණන් වහන්සේ
උපමානය	- උපමාව
මිසලෝයා	- රස් වූහ
සත්සර	- සජ්තා ස්වරය (ස,ර,ග,ම,ප,ධ,නි)
වැදි දන සිරි	- වන්දි හට්ටයන්ගේ ආකාරය
පිල්බර ගණ	- මොනර සමුහය
සඳැස්	- පිල්වල ඇති ඇස් වැනි පුල්ලි
තුරු හිස	- ගස් මුදුන්
උමුවෙන්	- උන්මුබයෙන්/ ආකාවෙන්
සමුවෝයා	- රංවා ගැසී/ කණ්ඩායම් වශයෙන්
හමුවෝයා	- හමු ව
සුර නර සෙන්	- දෙවි මිනිස් සේනාව
පටන්	- පලමු කොට/ මුලින් ම
ඉටන්	- අධිෂ්ථාන
තුටන් වඩන	- සතුට වැඩි කරන
උග උගවා	- ඔවුනොවුන් හා උං උං ව
රග උගවා	- ආකාරය දක්වමින්
රග බේදය	- රංගනයෙහි වෙනස
සෙද	- වහා
සුර විලසී	- සුරගනන්/ දෙවිලියන්
එකසී	- එක සේ

රග	- රංගනය / නැවුම
රග කෙලෙසි	- ආකාරය කෙසේ ද
දිසි	- දිස් වූවා / පෙනුණා
දීමුතු	- දීප්තිමත්
යසස්	- කිරිතිය
කුසුමසරා	- අනංගයා
නුමුතු	- තොර නොවූ / නොමිදුණා වූ
සරාගේ	- පැහැපත් / පැහැයෙන් යුත්
රග ලාගේ	- රංග ලීලාව / රගන ආකාරය
විදුලිය පබා	- විදුලිය බදු කැළුම් ඇති / විදුලිය බදු කාන්තිය ඇති
රන්රසේ	- රන්තරන් හා රසදිය
කම්	- අනංගයා
සැර	- ඊතල / ඊ සර
පුන්	- පිපුණු / පිරැණු
මල්දමින්	- මල්මාලාවලින්
පුනිල්	- ඉතා තිල්පැහැති
මන්මදා	- අනංගයා
කිතු ලිය	- කිරිති ලතාව
උරතුර	- අපැත්ත / අමැදි
සරා	- සරසා
මුතුලතා	- මුතුවල්
මන්	- සින්
නදා වන	- සතුටු කරන
මිණි මෙවුල්	- මිණි මෙබලාව (පුරාණයේ ස්ථීන් උකුලෙහි පැලදී ආහරණයකි)
සක් සැපත්	- සක් දෙවි සැපත / දෙවිලොව සක් දෙවි වීමේ සැපත

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

01. ඒ ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිඵාච ගුත්තිල කාව්‍ය වඩාත් රසවත් වන්නට හේතු වී ඇත. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
02. ගුත්තිල ජාතක කථාව කාව්‍යයට නැගීමේ දී වර්තමාන සරල වහර ද කාව්‍යමය වියත් වහර ද මතාව ගළපා ගන්නට කවියා සමත් වී ඇති බව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
03. තමාට තමා අමතක වන තරමට ම විණා වාදනය මිහිරි බව පැවසීමට කතුවරයා කාව්‍ය සංක්ල්පනා යොදා ගත් ආකාරය අපුරු ය. උදාහරණ දෙමින් උක්ත කියමන පැහැදිලි කරන්න.
04. 'අර්ථය තීවු වන්නේ ගබිදය ඒ හා ගැලපෙන ලෙස අනුගත කළ හොත් පමණි.' ගුත්තිල කාව්‍යය මේ සඳහා හොඳ ම නිද්සුනකි. පැහැදිලි කරන්න.
05. පසෙකින් සුමධුර විණා නාදයකි. දෙව්ලියෝ මතහර රංගනයක යෙදෙති. මේ සිදුවීම් පායකයා ඉදිරියේ ජ්වමාන කරමින් අවස්ථා නිරුපණය කිරීමට කතුනිමියන් යොදා ගත් කාව්‍යක්ති උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
06. 'වැත්තැවේ හිමියන්ගේ ප්‍රතිඵාපුරුණ කවිත්වය විදහාපාන කැටපත ගුත්තිල කාව්‍ය යි.' උදාහරණ දෙමින් සාකච්ඡා කරන්න.
07. 'විණා වාදනයේ මිහිරියාව ධවනිතාර්ථවත් වන්නේ අවට රස් වූවන්ගේ ස්වභාවය වර්ණනා කිරීමෙනි.' උදාහරණ දෙමින් මේ කියමන සනාථ කරන්න.
08. 'සක්දෙවි රුපුගේ උපකාරයෙන් ගුත්තිල ගාන්ධර්වයා තම ගෝලයා පරාජය කළේ ය.' අදාළ සිදුවීම් උදාහරණ ලෙස ගෙන ඔබේ අදහස පැහැදිලි කරන්න.